

## පැරණි ශ්‍රී ලංකාවේ ඇලමාර්ග හා රෝමයේ ජල පරිවහන පද්ධතියේ තාක්ෂණික පැතිකඩි පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනයක්

ඒච්. එම්. වයි. ඩී. විනුමසිංහ<sup>1</sup>

ශ්‍රී ලංකාව හා රෝමය යනු අතිතයේ විශිෂ්ට වාර්මාර්ග පද්ධතියක් පැවති නාගරික සමාජ දෙකකි. ශ්‍රී ලංකාවේ ජලප්‍රවාහන පද්ධතිය සමන්විත වූයේ ජලය ගබඩාකරන වැවේ, ජල පරිවහනය සඳහා වූ ඇලමාර්ග පද්ධතියකිනි. රෝම ජලප්‍රවාහන පද්ධතිය සමන්විත වූයේ උම්, ඇලමාර්ග, ජලපාලම්, නළමාර්ග, පසිප්ප ආදි විවිධ අංශයන්ගෙන් සංයුත්ත ව්‍යුහයකිනි. මෙහිදී ගැටළුව වූයේ පද්ධති ද්විත්වයේම කාර්යය ජලප්‍රවාහනය ව්‍යවද තාක්ෂණික කුමක්ලපයන්හි පුළුල් වෙනස්කම් තිබේයි. ඒ සඳහා වූ හේතු විමර්ශනය මෙම පර්යේෂණයේ අරමුණයි. එය සාක්ෂාත් කරගැනීමට ක්ෂේත්‍ර නොවන අධ්‍යයනය කුමක්ලප වූ සාහිත්‍යය මූලාශ්‍ර අධ්‍යයනය, අන්තර්ජාල අධ්‍යයනය හාවිතා විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පද්ධති ද්විත්වයේ තාක්ෂණික සන්දර්භයේ වෙනස්කම් රාඛියක් සංසන්දනාත්මකව අධ්‍යයනයට ලක්විය. ශ්‍රී ලංකාවේ ඇලමාර්ග පද්ධතිය ඉදිකර ඇත්තේ උත්තකාංගයට හා සමෝච්චවරේබා වලට අනුකූලව ස්වභාවික භූමිය කැළීමෙනි. එබැවින් ඒවා දිගින් වැඩි වී දැගර ගැසුනු ලෙස නිර්මාණය වී ඇත. ප්‍රධාන ඉදිකිරීම මාධ්‍ය පසයි. පිඩිනය වැඩි ස්ථානයන්හි ඉවුරු ආරක්ෂා කිරීම සඳහා ඒ ආක්‍රිතව කළගල් ඇතිරි බැමි ඉදිකිරීම වැනි උපතුම යොදා ඇත. ප්‍රධාන ජලප්‍රවාහයෙන් ජලය ගැනීමේදී හා ක්ෂේත්‍රයට ජලය නිකන්කිරීමේ දී දියපහර හරහා වේලි ඉදිකර ජල බාධාවක් යොදා එමගින් ජලය හැරවීමේ උපතුම යොදාගෙන ඇත. රෝම ජල ප්‍රවාහන පද්ධතිය සැළකීමේ දී තෙරයට ඉහළින් ඇති උල්පතක, වැවක ඇති ජලය කුඩා යටින් භූගත උම්. මාර්ග ඔස්සේ ද ජලප්‍රවාහය අහියෝගාත්මක වූ තැනිතලා, පහත්වීම වලදී ආරක්ෂා පාලම් වැනි වාස්තු ඉදිකිරීම මතින් ද ජලමාර්ගය ගොස් තෙරයේ ඇති ප්‍රධාන ජල ටැංකියට එක්වී ප්‍රධාන හා උපනල පද්ධති මගින් තෙරය පුරාම ජලය පරිවහනය වී ඇත. මෙහිදී මතුපිට ජලප්‍රවාහනය අවම අතර උම් මගින් භූගතව, පාලම් මගින් අවකාශයේ ජල මාර්ග ඉදිකර ඇත. මෙය ගොඩනැගීම සඳහා ගල් ගෙවාල්, ගිනිකුද අල මිශ්‍ර බදාම හාවිතාකර ඇත. නමුත් ගුරුත්වාකර්ෂණය, පිඩිනය යන සංකල්ප මෙම ද්විත්ව දිළට්වාරයන්හිම ජලප්‍රවාහන මූලධර්ම ලෙස හාවිතාකර ඇත. මෙම පර්යේෂණයේ අවසන් ප්‍රතිඵලය අනුව විවිධත්වයන් ඇතිවිමට හේතුව ලෙස හඳුනාගන්නා ලද්දේ පද්ධති නිර්මාණය කිරීමට හේතු වූ අරමුණු වල විෂමතාවයයි. රෝම ජල ප්‍රවාහන පද්ධතියේ අරමුණ වූයේ නාගරික ජල අවශ්‍යතාවයි, නාන තඩාක, වතුරමල්, ජල කරාම, පෙද්ගලික නිවාස සඳහා) සපුරාගැනීම බැවින් මහජන සෞඛ්‍ය සුරක්ෂිත වන, අපද්‍රව්‍ය එක්වීම පාලනය වන තාක්ෂණික ක්‍රම හාවිතකර ඇත. ශ්‍රී ලංකාවේ ඇල මාර්ග පද්ධතියේ අරමුණ වූයේ නාගරික ජල අවශ්‍යතාවයි, නාන තඩාක, වතුරමල්, ජල කරාම, පෙද්ගලික නිවාස සඳහා) සපුරාගැනීම බැවින් මහජන සෞඛ්‍ය සුරක්ෂිත වන, අපද්‍රව්‍ය එක්වීම පාලනය වන තාක්ෂණික ක්‍රම හාවිතකර ඇත. ශ්‍රී ලංකාවේ ඇල මාර්ග පද්ධතියේ අරමුණ වූයේ නාගරික ජල අවශ්‍යතාවයි, නාන තඩාක, වතුරමල්, ජල කරාම, පෙද්ගලික නිවාස සඳහා) සපුරාගැනීම බැවින් මහජන සෞඛ්‍ය සුරක්ෂිත වන, අපද්‍රව්‍ය එක්වීම පාලනය වන තාක්ෂණික ක්‍රම හාවිතකර ඇත. ශ්‍රී ලංකාවේ ඇල මාර්ග පද්ධතියේ අරමුණ වූයේ නාගරික ජල අවශ්‍යතාවයි, නාන තඩාක, වතුරමල්, ජල කරාම, පෙද්ගලික නිවාස සඳහා) සපුරාගැනීම බැවින් මහජන සෞඛ්‍ය සුරක්ෂිත වන, අපද්‍රව්‍ය එක්වීම පාලනය වන තාක්ෂණික ක්‍රම හාවිතකර ඇත.

ප්‍රමුඛ පද - ශ්‍රී ලංකාවේ ඇලමාර්ග, රෝම ජල පරිවහන පද්ධතිය, විෂමතාවය, සංසන්දනාත්මක අධ්‍යයනය

<sup>1</sup> පුරාවිද්‍යා අධ්‍යයනය අංශය, කැලණීය විශ්වවිද්‍යාලය [yasangapraveenwick@gmail.com](mailto:yasangapraveenwick@gmail.com)